

**පෙරපාසල් ගුරු සහතිකපත්‍ර / ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව-2018/19**

**අදාළ ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ ප්‍රමිතීන් හා උපදෙස්**

- සියලුම අයදුම්කරුවන් **2018.12.31** දිනට අවුරුදු 18 සම්පූර්ණ වියයුතු අතර වයස අවුරුදු 50 නොඉක්මවිය යුතුයි.
- පුහුණුලාභීන් තෝරාගැනීමේදී අවම වශයෙන් ළමුන් 20ක් වත් සිටින ඉතාමත් සුදුසු පෙරපාසල්වල ගුරුවරියන් සඳහා ප්‍රමුඛත්වය දිය යුතුවේ.
- මෙම පාඨමාලාව සඳහා අයදුම් කරන අයදුම් කරුවන් පළමුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය හා සබරගමුව විශ්ව විද්‍යාලය සඳහාම අයදුම් පත් යැවිය යුතු අතර ශිෂ්‍යත්වය සඳහා තම අයදුම් පත් කාන්තා හා ළමා කටයුතු අමත්‍යාංශයේ මුල් ළමා සංවර්ධන ව්‍යාපෘති ඒකකයට එවිය යුතු වේ.
- අදාළ සුදුසුකම් හා අවශ්‍යතාවය මත අයදුම්කරුවන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් විසින් හඳුනාගෙන අමුණා ඇති අයදුම්පත පුරවා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී විසින් නිර්දේශ කර ප්‍රාදේශීය ලේකම් අනුමත කර ව්‍යාපෘති කළමනාකරණ ඒකකයට එවිය යුතුයි. අයදුම්පත සමග අ.පො.ස. සා.පෙළ හා අ.පො.ස. උ.පෙළ විභාග සහතික පත්‍ර වල, සහතික කරන ලද පිටපත් අමුණා එවිය යුතුයි
- ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් සඳහා අයදුම් කරන්නන් අන්තර්ජාලය(online) හරහා අයදුම් කල යුතුවේ 2018 නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවල මේ සඳහා අවස්ථාව ලබා දෙනු ලබන අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් අයදුම් කිරීමේ ක්‍රම වේදය මාධ්‍ය හරහා දැනුම් දෙනු ඇත.
- සබරගමුව විශ්ව විද්‍යාලයේ මුල් ළමාවිය සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මේ දිනවල අයදුම් කල හැකි වේ.අයදුම් පත්‍ර සබරගමුව විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි වේ.
- පුහුණුලාභීන් තේරීම කාන්තා හා ළමා කටයුතු අමත්‍යාංශයේ ලේකම් ඇතුළු කමිටුවක් මගින් සිදුකෙරේ. පුහුණුලාභීන් තේරීමේ අවසාන තීරණය මෙම කමිටුවේ තීරණය වන අතර අවසාන තෝරාගැනීම් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය හා සබරගමුව විශ්ව විද්‍යාලය විසින් සිදුකෙරේ.
- අදාළ පුහුණු පාඨමාලා හැදෑරීමට පාඨමාලා ගාස්තුව මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය විසින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ගෙවන අතර වෙනත් අමතර ගෙවීම් සිදුකරනු නොලැබේ.
- පුහුණුවෙන් පසු අවම වශයෙන් වසර 05ක් වත් පෙර පාසල් ගුරුවරියක් වශයෙන් පෙරපාසල් සේවයේ යෙදෙන බවට මෙම පුහුණුව සඳහා තෝරා ගන්නා නිලධාරීන් විසින් කාන්තා හා ළමා කටයුතු අමත්‍යාංශය සමග ගිවිසුමක් අත්සන් කල යුතුය.

**ඩිප්ලෝමා පාඨමාලා පැවැත්වෙන ආයතන**

	ආයතනය	පාඨමාලා වර්ගය	පාඨමාලා කාල රාමුව	අයදුම් කල හැකි කාල රාමුව
1	ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය*	ඩිප්ලෝමා	අවු 0 2	නොවැම්බර්-දෙසැම්බර් 2018
		සහතික පත්‍රය	අවු 01	නොවැම්බර්-දෙසැම්බර් 2018
2	ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම	ඩිප්ලෝමා	අවු 01	ජනවාරි 2019
3	සබරගමුව විශ්ව විද්‍යාලය	ඩිප්ලෝමා	අවු 02	සැප්තැම්බර් -ඔක්තෝබර් 2018

\*කොළඹ, මහනුවර, අනුරාධපුරය, යාපනය, මාතර, කුරුණෑගල, බදුල්ල හා මඩකලපුව

- ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කොළඹ, මහනුවර, අනුරාධපුරය, යාපනය, මාතර, කුරුණෑගල, බදුල්ල හා මඩකලපුව යන මධ්‍යස්ථානවලදී තෝරාගත් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව හා සම්පත්දායකයන්ගේ සේවා පහසුකම් මත පුහුණු වැඩසටහන් සංවිධානය කෙරේ.
- ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් එවිය යුතු ලිපිනය - ව්‍යාපෘති අධ්‍යක්ෂ,  
මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය,  
කාන්තා හා ළමා කටයුතු අමත්‍යාංශය,  
6 වන මහල A කොටස,  
සෙන්සිටිවය 2 වන අදියර,  
බත්තරමුල්ල.
- ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් අදාළ වසරේ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා තෝරාගැනීමේ පටිපාටියට ඇතුළත් කිරීමට නොහැකිවනු ඇත.

# මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

පෙරපාසල් ගුරු සහතිකපත්‍ර/ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන 2018/2019

## ආදර්ශ අයදුම්පත්‍රය

1. මුලකුරු සමග නම:
2. සම්පූර්ණ නම:
3. ජාතික හැඳුනුම්පත් අංකය:
4. උපන්දිනය: වර්ෂය  මාසය  දිනය  4.1 වයස (2018.12.31 දිනට)
5. විවාහක අවිවාහක බව:
6. දිස්ත්‍රික්කය:
7. ලිපිනය:
8. විද්‍යුත් තැපෑල:
9. දුරකථන අංකය :
10. පෙරපාසලේ නම හා ලියාපදිංචි අංකය:  10.1 පෙරපාසලේ ලියාපදිංචි ළමුන් සංඛ්‍යාව
11. පවුලේ මාසික ආදායම:
12. අධ්‍යාපනික සුදුසුකම්

අ.පො.ස. සාමාන්‍ය පෙළ

විෂය	සාමාර්ථය

අ.පො.ස. උසස් පෙළ

විෂය	සාමාර්ථය

13. ලබා ඇති පුහුණු පිළිබඳ විස්තර

පුහුණු පාඨමාලාවේ නම	පුහුණු කාලය	පුහුණුව ලබාදුන් ආයතනය	වෙනත්

14. සේවා කාලය

15. අයදුම්කරුගේ ප්‍රකාශය

ඉහත පුහුණු වැඩසටහන සඳහා මා තෝරාගන්නේ නම්,

1. අදාළ පුහුණුව සාර්ථකව නිම කිරීමට අවශ්‍ය සියලු කැපකිරීම් කරන බවද
2. පුහුණු පාඨමාලාවේ ගාස්තුවලට අමතරව වැයවන වියදම් මා විසින් දරන බවද
3. පුහුණු පාඨමාලාව අඛණ්ඩව සම්පූර්ණ කරන බවද
4. මාගේ පෙරපාසලේ දැරුවන්ට හා ගුරුවරුන්ට කරන මහඟු සේවයක් බවද
5. පුහුණු පාඨමාලාව කරගෙන යාමේදී ව්‍යාපෘති අරමුණු හා පරමාර්ථ අනුව යමින් විවෘත විශ්වවිද්‍යාලයේ නීතිරීති අනුගමනය කරන බවද සහතික වෙමි.

ඉහත දක්වා ඇති තොරතුරු මාගේ දැනීමේ හැටියට සත්‍ය බවට ප්‍රකාශ කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

16. නිර්දේශය

	නම	අත්සන
මුල් ළමාවිය සංවර්ධන නිලධාරී		

17. අනුමැතිය

	නම	අත්සන
ප්‍රාදේශීය ලේකම්		